

ශ්‍රී ලංකා මහ බැංකුව  
2025 ජූනි 30 වැනි දිනට ශේෂ පත්‍රය

| මැයි 2025         |                          | වගකීම් සහ හිමිකරු ප්‍රාග්ධනය                                |                   | ජූනි 2025                |  | මැයි 2025                |                   | වත්කම්                                                      |                   | (රුපියල්) ජූනි 2025      |  |
|-------------------|--------------------------|-------------------------------------------------------------|-------------------|--------------------------|--|--------------------------|-------------------|-------------------------------------------------------------|-------------------|--------------------------|--|
|                   |                          | <u>විදේශීය මූල්‍ය බැරකම්</u>                                |                   |                          |  |                          |                   | <u>විදේශීය මූල්‍ය වත්කම්</u>                                |                   |                          |  |
| 195,659,321       |                          | බැංකු සහ මූල්‍ය ආයතන                                        | 88,667,841,020    |                          |  | 1,035,288,776,413        |                   | මුදල් සහ මුදල් සමානාස්‍රයන්                                 | 1,026,682,341,807 |                          |  |
| 38,873,275,869    |                          | ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ                                    | 36,756,706,949    |                          |  | 827,476,678,318          |                   | ලාභ හෝ අලාභ තුළින් සහ අනෙකුත් විස්තීරණ ආදායම් තුළින්        | 866,094,117,494   |                          |  |
| 812,458,389,969   |                          | ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මු.අ.) සම්බන්ධ වගකීම්          | 809,331,428,755   |                          |  |                          |                   | සාධාරණ මිලට ඇති සුරැකුම්පත්                                 |                   |                          |  |
| 840,117,944,105   | 1,691,645,269,264        | අනෙකුත්                                                     | 825,338,114,123   | 1,760,094,090,847        |  | 15,201,355,710           |                   | ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ                                    | 15,321,117,788    |                          |  |
|                   |                          |                                                             |                   |                          |  | 236,544,126,037          | 2,114,510,936,478 | ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මු.අ.) සම්බන්ධ වත්කම්          | 239,982,715,317   | 2,148,080,292,406        |  |
|                   |                          | <u>දේශීය මූල්‍ය බැරකම්</u>                                  |                   |                          |  |                          |                   | <u>දේශීය මූල්‍ය වත්කම්</u>                                  |                   |                          |  |
| 185,638,834,182   |                          | බැංකු සහ මූල්‍ය ආයතන විසින් තැන්පතු                         | 195,154,659,319   |                          |  |                          |                   | ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්                                 | 1,820,171,177,514 |                          |  |
| 2,864,523,586     |                          | රජය සහ රජයේ ආයතන විසින් තැන්පතු                             | 4,470,132,756     |                          |  | 1,874,707,013,168        |                   | නැවත විකිණීමේ ගිවිසුම් මත මිලදී ගත් සුරැකුම්පත්             | 5,620,273,535     |                          |  |
| 204,580,319,131   |                          | ප්‍රති මිලදී ගැනීමේ එකඟතාවය මත අලෙවි කළ සුරැකුම්පත්         | 143,768,767,118   |                          |  | 720,326,373              |                   | මූල්‍ය සහ අනෙකුත් ආයතනයන්හි හිමිකරු ප්‍රාග්ධන ආයෝජන         | 46,834,022        |                          |  |
| 7,251,231,117     |                          | විශ්‍රාම වැටුප් සහ අනෙකුත් පශ්චාත් රැකියා ප්‍රතිලාභ සැලසුම් | 7,266,533,248     |                          |  | 46,834,022               |                   | බැංකු සඳහා දෙන ලද ණය                                        | 7,399,469,619     |                          |  |
| 1,465,606,919,911 |                          | සංසරණයෙහි පවත්නා මුදල්                                      | 1,465,106,404,003 |                          |  | 9,554,041,622            |                   | විශ්‍රාම වැටුප් සහ අනෙකුත් පශ්චාත් රැකියා ප්‍රතිලාභ සැලසුම් | 9,062,661,000     |                          |  |
| 29,580,595,311    | 1,895,522,423,238        | අනෙකුත් ගෙවිය යුතු දෑ                                       | 30,380,332,742    | 1,846,146,829,186        |  | 9,062,661,000            |                   | අනෙකුත් වත්කම්                                              | 50,669,243,296    | 1,892,969,658,986        |  |
|                   |                          |                                                             |                   |                          |  | 50,253,368,460           | 1,944,344,244,645 |                                                             |                   |                          |  |
|                   |                          | <u>අනෙකුත් බැරකම්</u>                                       |                   |                          |  |                          |                   | <u>විදේශීය මූල්‍ය නොවන වත්කම්</u>                           |                   |                          |  |
| 7,909,971         |                          | විලම්භිත ප්‍රදාන                                            | 7,909,796         |                          |  |                          |                   |                                                             |                   |                          |  |
| 1,121,673,933     | 1,129,583,904            | විවිධ බැරකම් සහ උපවිකයන්                                    | 492,515,864       | 500,425,660              |  | 14,917,396,248           | 14,917,396,248    | රන්                                                         | 15,005,729,994    | 15,005,729,994           |  |
|                   |                          |                                                             |                   |                          |  |                          |                   |                                                             |                   |                          |  |
|                   |                          | <u>හිමිකරු ප්‍රාග්ධනය</u>                                   |                   |                          |  |                          |                   | <u>මූල්‍ය නොවන වත්කම්</u>                                   |                   |                          |  |
|                   |                          |                                                             |                   |                          |  | 3,078,034,211            |                   | නොගය                                                        | 2,995,166,569     |                          |  |
| 50,000,000,000    |                          | ප්‍රාග්ධන අරමුදල                                            | 50,000,000,000    |                          |  | 4,532,872,599            |                   | අනෙකුත් ලැබිය යුතු දෑ හා කළින් ගෙවීම්                       | 4,638,849,815     |                          |  |
| 455,719,957,084   |                          | අනෙකුත් සංචිත                                               | 404,123,046,398   |                          |  | 23,368,911,046           |                   | දේපළ, පිරිසක සහ උපකරණ                                       | 23,337,498,141    |                          |  |
| 11,118,495,447    | 516,838,452,531          | රඳවාගත් ලාභ                                                 | 26,519,889,469    | 480,642,935,867          |  | 383,333,710              | 31,363,151,566    | අස්පෘශ්‍ය වත්කම්                                            | 357,085,649       | 31,328,600,174           |  |
|                   |                          |                                                             |                   |                          |  |                          |                   |                                                             |                   |                          |  |
|                   | <u>4,105,135,728,937</u> |                                                             |                   | <u>4,087,384,281,560</u> |  | <u>4,105,135,728,937</u> |                   |                                                             |                   | <u>4,087,384,281,560</u> |  |
|                   |                          |                                                             |                   |                          |  |                          |                   |                                                             |                   |                          |  |
| 42,980,819,519    |                          | රජයේ විදේශ ණය හා ඇපකර                                       | 40,970,238,152    |                          |  | 42,980,819,519           |                   | රජයේ විදේශ ණය හා ඇපකර                                       | 40,970,238,152    |                          |  |

2025 ජූලි 30 දින  
කොළඹ දීය.

ආචාර්ය ඩී. නන්දලාල් වීරසිංහ  
අධිපති

ඩී. එස්. එල්. සිරිමාන්න  
ප්‍රධාන ගණකාධිකාරී

ශ්‍රී ලංකා මහ බැංකුව 2025 ජුනි මස 30 දිනට ශේෂ පත්‍රය සමාලෝචනය පිළිබඳ වාර්තාව

## හැඳින්වීම

**විභක්ෂායාපිකා වාර්තාව :-** මේ සමඟ වන, ශ්‍රී ලංකා මහ බැංකුවේ 2015 ජූනි මස 30 දිනට ශේෂ පත්‍රය මා විසින් සමාලෝචනය කරන ලදී. මෙම ශේෂ පත්‍රය පිළියෙල කිරීම හා ඉදිරිපත්කිරීම කළමනාකරණයේ වගකීම් වේ. මාගේ සමාලෝචනය මත පදනම්ව මෙම ශේෂ පත්‍රය පිළිබඳව නිගමනයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ.

සමාලෝචන විෂයපථය

ආයතනයෙහි ස්වධීන විගණක විසින් එහි අතුරු මූල්‍ය තොරතුරු සමාලෝචනය කිරීම සඳහා අදාල වන, සමාලෝචන කාර්යයන් සම්බන්ධ ශ්‍රී ලංකා ප්‍රමිතිය - 2410 ට අනුකූලව මාගේ සමාලෝචනය සිදු කරන ලදී. ශේෂ පත්‍රය සමාලෝචනය කිරීම, මූල්‍ය හා ගිණුම් කටයුතු සඳහා මුලිකවම වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් කරනු ලබන විමසීම් සහ අනුගමනය කරනු ලබන විග්‍රහාත්මක හා අනෙකුත් සමාලෝචන පරිපාටීන්ගෙන් සමන්විත වේ. ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව සිදු කරනු ලබන විගණනයකට වඩා සමාලෝචන විෂය පථය සැලකිය යුතු ලෙස අඩුවන අතර එහි එළිඵලක් වශයෙන් විගණනයේදී මෙන් හඳුනාගත හැකි සියලු වැදගත් කරුණු පිළිබඳව මම දැනුවත් වන බවට සහතිකයක් මට ලබා නොදෙනු ඇත. ඒ අනුව, මම විගණන මතයක් ප්‍රකාශ නොකරමි.

## නිගමනය

මාගේ සමාලෝචනය මත පදනම්ව, මේ සමඟ වන ශේෂ පත්‍රය සියලුම ප්‍රමාණාත්මක ආකාරයන්ගෙන් පිළියෙල කළ නොමැති බවට විශ්වාස කිරීමට තුඩුදෙන කිසිවක් මාගේ අවධානයට යොමු නොවීය.

2025 මස  
ජාතික විගණන කාර්යාලයේදී ය

ජී. එච්. ඩී. බර්මසාල  
විගණකාධිපති (වැඩබලන)